

## **නව ව්‍යවසායකයින්ගේ විභවතා හඳුනා ගැනීම (Business Desk)**

කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යවසායකයින් 1000 නගා සිටුවීමේ වැඩසටහන මගින් නව ව්‍යවසායකත්ව විභවතා හඳුනා ගැනීම හා කැගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් හඳුනා ගැනීම සඳහා නිර්නායක තීරණය කිරීම වැදගත් වේ.

මේ සඳහා කමිටු කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

1. තාක්ෂණික කමිටුව
2. මූල්‍ය කමිටුව
3. අලෙවි කමිටුව
4. උපදේශන කමිටුව
5. පුහුණු කමිටුව

### **"ව්‍යවසායකයින් ලෙස තෝරා ගැනීමේ දී ඔවුන් සතුව තිබිය යුතු ගුණාංග"**

1. දිස්ත්‍රික්කය තුළ ස්ථිර පදිංචිය සහිත පුද්ගලයෙකු වීම
2. අවම වයස අවුරුදු 18 හා උපරිම අවුරුදු 45 අතර අයෙකු වීම
3. සාක්ෂරතාවය සහිත පුද්ගලයෙකු වීම (හොඳින් කියවා තේරුම් ගත හැකි හා අකුරු ලිවීමේ හැකියාවැති අයෙකු වීම)
4. ව්‍යවසායට අදාළ ව වෘත්තීය පුහුණුවක් ලැබූ අයෙකු වීම හෝ එවැනි පුහුණුවක් ලැබීමට කැමති අයෙකු වීම
5. ව්‍යාපාර අදහසක් සහිත පුද්ගලයෙකු වීම
6. සෑහීමකට පත් විය හැකි සන්නිවේදන කුසලතාවයක් ඇති අයෙකු වීම
7. සෑහීමකට පත් විය හැකි ව්‍යවසාය ගුණාංග සහිත අයෙකු වීම
8. ආයෝජනය කිරීමට හැකියාවක් සහිත පුද්ගලයෙකු වීම
9. තෝරාගන්නා ව්‍යාපාරය පවත්වා ගැනීම සඳහා සෑහීමකට පත් විය හැකි ආකාරයේ සම්පත් සහිත පුද්ගලයෙකු වීම
10. සුවිශේෂී සාමාජීය ගැටළු නොමැති අයෙකු වීම

### **"දැනට ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයින්"**

1. අවම විකිණුම් මාසික ආදායම රු 1000000/. ලබන ව්‍යවසායකයෙකු වීම
2. වැටුප් ගෙවන සේවකයින් අවම වශයෙන් එක් අයෙකු වත් සේවයේ නියුක්ත වීම
3. ව්‍යාපාර ආරම්භ කර, සම්මුඛ සාකච්ඡා දිනට අවම වශයෙන් මාස 06 ක් සම්පූර්ණ කර තිබීම
4. ප්‍රමුඛතාවය ලබා දිය හැකි අංශ යටතට ඇතුළත් කළ හැකි වීම
  - භාණ්ඩ නිෂ්පාදනයක් වීම
  - පරිසර හිතකාමී නිෂ්පාදනයක් වීම
  - අපනයනය නිෂ්පාදනයක් වීම හෝ අපනයන විභවයක් ඇති නිෂ්පාදනයක් වීම
  - දිස්ත්‍රික්කය තුළ පවතින සම්පත් යොදා ගන්නා ව්‍යාපාරයක් වීම

### **"මූලික කමිටු වල කාර්යභාරය"**

#### **1. තාක්ෂණික කමිටුව**

(කර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම විශ්ලේෂණය කිරීම, දැනුම ලබා දීම, නිෂ්පාදන සම්බන්ධ තාක්ෂණික ගැටළු වලට විසඳුම් ලබා දීම)

- ව්‍යවසාය ආර්ථික කරන ඉඩම හා ගොඩනැගිලි සඳහා අවශ්‍ය තාක්ෂණික යෝග්‍යතාවය
- යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය තාක්ෂණික යෝග්‍යතාවය
- නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ තාක්ෂණික යෝග්‍යතාවය
- අමුද්‍රව්‍ය ලබා ගැනීම හා ගබඩාකිරීම සම්බන්ධ තාක්ෂණික දැනුම
- තත්ව පාලනය හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, යන අංශ සම්බන්ධ තාක්ෂණික දැනුම ලබා දීම

**2. මූල්‍ය කමිටුව**

- මූල්‍ය කටයුතු සඳහා බැංකු හා ව්‍යවසායකයා සම්බන්ධ කිරීම
- ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම
- ව්‍යාපාරය සත්‍ය මූල්‍ය අවශ්‍යතාවය හදුනා ගැනීම
- ව්‍යවසායකයාගේ ආයෝජන අවශ්‍යතාවය සම්බන්ධ සත්‍ය මූල්‍ය අවශ්‍යතාවය පිළිබඳ සහතික කිරීම
- රජය විසින් කලින් කලට ගනු ලබන ව්‍යවසායක මූල්‍ය තීරණ සම්බන්ධයෙන් සාමාජිකයින් දැනුවත් කිරීම

**3. අලෙවි කමිටුව**

(නිෂ්පාදනයේ ස්වරූපයට අනුව වෙළඳ ආකෘතිය නිර්මාණය, වෙළඳපොළ නිර්මාණය කිරීම, වෙළඳපොළ ආශ්‍රිත ගැටළු සඳහා විසඳුම් ලබා දීම, නිෂ්පාදිත සඳහා ඇසුරුම් භාවිතා කරන අවස්ථාවන් වලදී නීතිමය රාමුව තුළ ඇසුරුම් නිර්මාණය සහ යෝග්‍යතාවය තීරණය කිරීම සඳහා උපකාර කිරීම)

- වෙළඳ මිල
- වෙළඳාම සිදුකරනු ලබන ස්ථානය/ස්ථාන
- නිෂ්පාදනය /සේවාව
- ප්‍රවර්ධනය, යන අංශ සඳහා අලෙවිකරන ආකෘතිය නිර්මාණය කිරීම

**4. උපදේශන කමිටුව (Business Converting Committee)**

(ව්‍යවසායකයෙකු සඳහා වඩාත් සුදුසු කර්මාන්තය, ව්‍යාපාර හැඩගැස්සා ගැනීමේ ක්‍රමවේදය, ව්‍යාපාර ආකෘතිය නිර්මාණය)

- ඵලදායීතාවය සම්බන්ධ උපදේශනය
- ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමේ දී අතුළත් විය යුතු නීතිමය රාමුව පිළිබඳ ව දැනුවත් කිරීම
- ව්‍යාපාර නිරීක්ෂණය සහ පසු ඇගයුම් කටයුතු සඳහා සම්බන්ධ වීම
- ව්‍යාපාර සඳහා නිවැරදි දිශානතියක් ලබාදීම

**5. පුහුණු කමිටුව**

(ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා පුහුණු අවශ්‍යතාවය විශ්ලේෂණය, අදාළ පුහුණු වැඩසටහන් හදුනාගැනීම, පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, පැවැත් වූ පුහුණු වැඩසටහන් ඇගයීම)

- වැඩසටහන සමඟ සම්බන්ධ වන නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන්
- තෝරාගන්නා ව්‍යවසායකයින් හා ව්‍යවසායකයන් වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂිත පුද්ගලයන් සඳහා පුහුණු වැඩසටහන්
- කාලානුරූප පුහුණු අවශ්‍යතාවයන් තීරණය කිරීම
- ව්‍යාපාර කළමනාකරනය සම්බන්ධ පුහුණු

- ව්‍යාපාරයේ ගිණුම් ගැබීම සම්බන්ධ පුහුණු
- ව්‍යාපාර පිරිවැය අවම කිරීම සම්බන්ධ පුහුණු
- ව්‍යාපාරකයින් අභිප්‍රේරණය කිරීම සම්බන්ධ පුහුණු

2017.10.06 දින කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ කැගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයාන් හඳුනාගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීමේ රැස්වීමේ වාර්තාව ඇසුරෙනි.

එල්.ජේ.එම්.ජී වන්දුසිරි බණ්ඩාර,  
දිස්ත්‍රික් ලේකම්/ දිසාපති,  
කැගල්ල පරිපාලන දිස්ත්‍රික්කය

සකස් කළේ : ඒ එම් යූ පින්තලන්ද,  
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ